



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

දිනය 2020 ජූලි මස 10 දින

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 60ක් කාරක ප්‍රාග්ධන ණය ලෙස අනුමත කරයි.

2020 ජූලි 10 දිනෙන් අවසන් වූ සතිය තුළ දී නව ණය අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදල් ප්‍රමාණයක් අනුමත කිරීමත් සමඟ 2020 ජූලි මස 10 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන" පහසුකම යටතේ ව්‍යාපාර 22,306ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කරන ලදී. 2020 ජූලි මස 09 වන දින වන විට දී බලපත්‍රලාභී බැංකු විසින් ව්‍යාපාර 13,333ක් අතරේ රුපියල් මිලියන 30,528ක මුදල් ප්‍රමාණයක් මුදා හැර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සියයට හතරක (4%) වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීමට, "සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන" යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර, එය රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට ඉවහල් වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකිය. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන සහ ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ තනි පුද්ගලයින්ට ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා ගැනීම සඳහා නම ණය අයදුම්පත් 2020 අගෝස්තු 31 දක්වා අදාළ බැංකු වෙත භාරදිය හැකිය.

“සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” යෝජනා ක්‍රමය
2020.07.10 දින වන විට කාර්යසාධනය

බැංකුව	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කරන ලද අයදුම්පත්		සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් මුදා හරින ලද මුළු ණය	
	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)
අමාතා බැංකුව	69	615	65	564
ලංකා බැංකුව	2,987	7,460	2,229	5,508
කාහිල්ස් බැංකුව	10	94	7	72
සීටී බැංකුව	4	88	4	88
කොමර්ෂල් බැංකුව	3,949	17,148	2,226	8,372
ඩොයිෂ් බැංකුව	6	140	6	140
ඩී.එල්.සී.සී බැංකුව	620	1,394	389	825
හබිබී බැංකුව	1	25	-	-
එච්.ඩී.එල්.සී. බැංකුව	27	27	3	3
හැටන් නැෂනල් බැංකුව	2,293	9,187	406	1,725
එච්.එස්.බී.සී. බැංකුව	17	363	9	181
ඉන්දියන් බැංකුව	14	137	12	134
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	2	27	2	27
මුස්ලිම් කොමර්ෂල් බැංකුව	14	164	4	79
නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුව	647	2,079	402	1,171
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව	184	1,413	140	1,073
පී.ඒ.බී.සී. බැංකුව	212	618	37	78
මහජන බැංකුව	4,660	6,958	3,379	4,040
පබ්ලික් බැංකුව	14	58	13	55
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	3,371	1,660	2,090	920
සම්පත් බැංකුව	1,704	6,037	1,039	3,334
සණස සංවර්ධන බැංකුව	719	692	430	389
සෙලාන් බැංකුව	705	3,239	381	1,313
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව	5	34	4	28
එස්.එම්.අයි.බී.	21	89	21	89
ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව	4	64	3	39
ඉන්දියානු රාජ්‍ය බැංකුව (එස්.බී.අයි.)	5	79	-	-
යුනියන් බැංකුව	42	361	32	281
එකතුව	22,306	60,250	13,333	30,528